

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගම - 2015

ඇකඩමි ඔෆ් ෆයිනෑන්ෂල් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගමේ (“සමාගම”) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ 24 ඡේදයේ 4(බී) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ඉහත මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. විස්තරාත්මක විගණකාධිපති වාර්තාවක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වෙත 2017 ජනවාරි 31 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති (“සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති”) වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ (“මණ්ඩලය”) වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම්ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම් වලදී, අවස්ථාවෝතිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් සමාගමේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීකත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ඇකඩමි ඔෆ් ෆයින්ෂන්ස් ස්ටඩීස් (ඇපයෙන්) සීමිත සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට (“කුඩා හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්”) අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් (ශ්‍රී ලංගිප්/ශ්‍රී ලංමුචාප්)

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර ඇති කාලසීමාවට අදාළ ආදායම හා වියදම පමණක් ගිණුම්ගත කළ යුතු වුවත්, 2014 වර්ෂයට අදාළ රු.38.638 ක් වූ පරිපාලන වියදම් සමාලෝචිත වර්ෂය සඳහා වූ වියදම් සලකා තිබුණි.
- (ආ) සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන් 8.5(ආ) ඡේදය අනුව වාහන සඳහා ක්ෂය කිරීමේ ප්‍රතිපත්තිය සටහනක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) මුදල් අමාත්‍යාංශයෙන් ලැබී තිබුණු රු. 1,082,127 ක වටිනාකම ඇති ලී බඩු හා සවිකිරීම් සමාගමේ ගිණුම්වල දෙවරක් ඇතුළත්කර තිබුණි. එම නිසා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ස්ථාවර වත්කම් ගිණුම රු.1,082,127 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ආ) පෙර වර්ෂයේ ලැබිය යුතු ස්ථාවර තැන්පත් පොලිය ලෙස වැඩියෙන් දක්වා තිබූ රු.1,004,333 ක මුදල් සමාලෝචිත වර්ෂයේදීද මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කර නොතිබුණි.
- (ඇ) ගණනය කිරීමේ දෝෂයක් හේතුවෙන් ක්‍රමක්ෂය ආදායම රු.33,929 කින් අඩුවෙන් දක්වා තිබුණි.

2.2.3 පැහැදිලි නොකළ වෙනස්කම්

බැංකුවෙන් ලැබූ සනාථකිරීම්වලට අනුව, ස්ථාවර තැන්පත්වල වටිනාකම රු.96,626,662 ක් විය. කෙසේවුවත්, මූල්‍ය ප්‍රකාශනවල ස්ථාවර තැන්පතු ලෙස පෙන්වා තිබූ ශේෂය රු.96,576,146 ක් වූයෙන්, රු.50,516 ක වෙනසක් දැක්විණි.

2.2.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

2013 වර්ෂයේ සිට මිලෝදා ආයතනයෙන් අය විය යුතු රු.210,414 ක ණය මුදල අයකර ගැනීම සඳහා ආයතනය ක්‍රියාකර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් වලින් වූ ප්‍රතිඵලය රු.982,016 ක බදු පෙර ශුද්ධ ලාභයක් වූ අතර ඉකුත් වර්ෂයේ බදු පෙර ශුද්ධ ලාභය රු.4,748,242 ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.3,766,226 ක ප්‍රමාණාත්මක පිරිහීමක් සමාලෝචිත වර්ෂයෙහි දැක්වුණි. පෙර වර්ෂය හා සැසඳීමේදී පුහුණු වැඩසටහන් හා වෙනත් වැඩසටහන් ආදායම රු.9,844,298 ක් හෙවත් සියයට 41 කින් අඩු වීම මෙම පිරිහීමට ප්‍රධාන හේතුව වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්ය සාධනය

සමාගමේ සංස්ථාවලිය අනුව, මෙම සමාගම පිහිටුවා ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ පුහුණු කිරීම් ආයතනයක් ලෙසය. කෙසේ වෙතත්, අති විශේෂ ගැසට් නිවේදන අංක 2022/34 දරන 2017 ජූනි 09 දින ප්‍රසිද්ධ කරන ලද නිවේදනයට අනුව සමාගම මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනත් අමාත්‍යාංශයකට සම්බන්ධ කර ඇත. සාංගමික ව්‍යවස්ථාවලියේ (B)2(d) සහ (f) වගන්ති අනුව, දේශීය හා විදේශීය දේශකයින් ලබා ගැනීම, අදාළ පුහුණු පැවැත්වීම් හා අදාළ පර්යේෂණවල නිරතවීම, පොත් මුද්‍රණය, සභරා, වාර්තා හා අනෙකුත් ප්‍රසිද්ධ කිරීම්, සමාගමේ ප්‍රධාන අරමුණු විය. කෙසේ වෙතත්, සමාගමට සමාලෝචිත වර්ෂය තුළ, මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වී තිබුණි.

4.2 හඳුනාගන්නා ලද පාඩු

විදුලි බිල නිරවුල් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා රු.136,474 ක් පොලී ලෙස ගෙවීමට සිදුවී තිබුණි.

4.3 මතභේදයට තුඩුදෙන ස්වභාවයේ ගනුදෙනු

සමාගමේ ගොඩනැගිල්ලේ පළමු මහලෙහි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය 2015 පෙබරවාරි මස සිට පවත්වා ගෙන ගොස් තිබුණි. 2015 ජනවාරි වියදම් මත පිහිටා ජල හා විදුලි බිල්වල වැඩිවන වියදම් ගෙවීමට අමාත්‍යාංශය එකඟ වී තිබුණි. කෙසේ වුවත්, ඉහත පදනම මත 2015 දෙසැම්බර් 31 දිනට විදුලි බිල ගාස්තුව වන රු.147,360 ක් අමාත්‍යාංශය ගෙවා නොතිබුණි. සමාගමට දැරීමට සිදුවන විදුලි හා ජල වියදම් අයකරගැනීම සඳහා මෙය තර්කානුකූල පදනමක් නොවන බව තවදුරටත් නිරීක්ෂණය විය.

4.4 නිශ්ක්‍රීය හා උෂ්ණ උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාගමට අවශ්‍ය පහසුකම් සමාගම සඳහා ඉදිකරනලද රැස්වීම් කාමර, පරිගණක විද්‍යාගාර, දේශන ශාලා, ශ්‍රවණාගාර, විශේෂ අමුත්තන් සඳහා රැස්වීම් කාමර උපයෝගීකරගෙන එක් වරකට නිලධාරීන් 1009 ක් පුහුණු කිරීමට හැකියාව තිබුණි. කෙසේවෙතත්, සමාලෝචිත වර්ෂය තුළ සමාගම පුහුණු වැඩ සටහන් 45ක් පවත්වා නිලධාරීන් 6642 ක් පමණක් පුහුණු කර තිබුණි. එමනිසා, සමාගම එහි පුහුණු ධාරිතාවය උපරිම වශයෙන් උපයෝජනය කරගැනීමට අසමත් වී තිබුණි.

(ආ) සමාගම සමාලෝචිත වර්ෂය තුළ අදාළ අරමුණු සඳහා ආසන 30 ක පහසුකමකින් සමන්විත සාකච්ඡා ශාලාවේ වූ ලැප්ටොප් පරිගණක 38 හා ඩිජිටල් විද්‍යාගාරය භාවිතයට ගෙන නොතිබුණි.

5. ගිණුම්කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2007 අංක 07 දරන සමාගම් පනතේ 166(i) වගන්තිය අනුව සමාගමේ කාර්යයන් සම්බන්ධව වාර්ෂික වාර්තාව ශේෂ පත්‍ර දින සිට මාස 06 ක් ඇතුළත පිළියෙල කළ යුතු අතර 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාර ආයතනය විසින් කෙටුම්පත් වාර්ෂික මූල්‍ය ප්‍රකාශන මුදල් වර්ෂය අවසන්වී දින 60 ක් ඇතුළත සමාගම විසින් විගණකාධිපති වෙත ඉදිරිපත්කළ යුතුය. කෙසේවෙතත් 2015 වර්ෂය සඳහා ගිණුම් ප්‍රකාශන ඉදිරිපත්කර තිබුණේ 2016 ජුනි 23 දිනදීය.

5.2 සංයුක්ත සැලැස්ම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.3 ඡේදය ප්‍රකාර සමාගම විසින් අනුමත කරන ලද සංයුක්ත සැලැස්ම ඊලඟ මුදල් වර්ෂය ආරම්භවීමට අවම වශයෙන් දින 15කට ප්‍රථම විගණකාධිපති වෙත ඉදිරිපත්කළ යුතු වුවත්, 2015 දෙසැම්බර් 31 දින දක්වාම සමාගම විසින් එය විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.

5.3 අයවැය ලේඛනමය පාලනය

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.2 ඡේදය ප්‍රකාරව වාර්ෂික අයවැය සකස් කර, ඊලඟ මුදල් වර්ෂය ආරම්භවීමට අවම වශයෙන් දින 15 කට ප්‍රථම විගණකාධිපති වෙත පිටපත් එවිය යුතු වුවත්, එය එසේ සිදු කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන දුර්වලතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීගේ අවධානය සඳහා කළින් කළ යොමුකරන ලදී. මූල්‍ය වාර්තාකරණයේදී හෙළිදරව් නොකිරීම්, දෝෂසහගත ගිණුම්කරණ යෙදවීම්, ගිණුම්වල වැඩියෙන් හා අඩුවෙන් දැක්වීම ආදිය පිළිබඳව විශේෂ අවධානය යොමුකළ යුතුවේ.